

ත්‍රස්තවාදය වැළැක්වීමේ (සංගෝධන)  
පනත් කෙටුම්පත 2022  
පිළිබඳ විවරණයක්

2022 ජනවාරි



විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය



CENTRE FOR POLICY ALTERNATIVES  
විකල්ප ප්‍රතිපත්ති කේෂ්‍රී ජ්‍යෙෂ්ඨ  
මාත්‍රුක කොළඹකුකාන නිවෙයම



විකල්ප ප්‍රතිපත්ති කේෂ්‍රී යනු ස්වාධීන දේශපාලන පක්ෂවාදීන්වයෙන් කොර සංවිධානයක් වන අතර එය මූලික වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් තිරුකරණය හා සඛැදි ගැටුම් කෙරෙහි සිය අවධානය යොමු කරයි. 1996 දී විකල්ප ප්‍රතිපත්ති කේෂ්‍රී පිහිට වනු ලැබුයේ මහජන ප්‍රතිපත්තින් පිළිබඳව වූ කතිකාවත සඳහා සිවිල් සමාජයේ සංඝ්‍යා දායකත්වය අත්‍යවශ්‍ය වන බවට හා එය ගක්තිමත් කළ යුතුව පවතින බවට වන දැඩි විශ්වාසය පෙරදුරි කොට ගෙන ය. මහජන ප්‍රතිපත්තින් විවේචනාත්මක විමර්ශනයට භාජන කරන, විකල්පයන් හඳුනා ගන්නා හා ඒවා ව්‍යාප්ත කරන පර්යේෂණ හා බලපැමි කිරීමේ වැඩසටහන් වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේෂ්‍රීය කැපවී සිටී.

නො. 6/5, ලෙයාර්ඩිස් පාර, කොළඹ 5, ශ්‍රී ලංකාව

දුරකථන: +9411 2081384, +94112081385, +94112081386

තැක්ස්: +9411 2081388

වෙබ්: [www.cpalanka.org](http://www.cpalanka.org)

ඊමේල්: [info@cpalanka.org](mailto:info@cpalanka.org)

ශේෂ්‍යාත්මක: [www.facebook.com/cpasl](http://www.facebook.com/cpasl)

විටෝර: @cpasl

## විවරණය

තුස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත 2022

විකල්ප ප්‍රතිපත්ති කේත්දය

2022 ජනවාරි

### භැඳීන්වීම

මෙම විග්‍රහය මගින් තුස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතට වර්ෂ 2022 ජනවාරි 24 වැනි දින කැබේනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ පසුව ගැසට් කරන යෝජිත සංගේධන සම්බන්ධයෙන් කෙටියෙන් විමසා බලනු ලබයි. විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් මෙම ලේඛනය සකස් කර ඇත්තේ යෝජිත සංගේධන සඳහා වන මූලික අදහස් දැක්වීමක් වශයෙන් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර උද්ධේශන පියවරයන් සම්බන්ධයෙන් පසුවිපරම් කටයුතු සිදු කරනු ඇත.

මෙම විග්‍රහය ආරම්භයේදීම විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් සටහන් කරනු ලබන්නේ යෝජිත සංගේධන සැකසීමේ දී අදාළ මූල්‍ය අරමුණ හා බැඳී අතච්‍යා කරුණු ආමන්තුණය තොකර අවම ප්‍රවේශයක් අනුගමනය කර ඇති වූත්, පවතින සමාජ යථාර්ථයන්ට අදාළ ගැටලු විසඳීමට ප්‍රමාණවත් තොවන වූත් මූලික ප්‍රතිසංස්කරණ පමණක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත්ය. නීති විගාරදයීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ශ්‍රී ලංකාවේ ග්‍රේෂ්‍යාධිකරණය විසින් පවා අවධාරණය කරන ලද හඳුසි ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය වන බොහෝ කරුණු මෙකී සංගේධන පනත් කෙටුම්පතෙහි ආමන්තුණය කර තොමැති. මෙම සන්දර්භය තුළ, තුස්තවාදය වැළැක්වීමේ පනතට යෝජිත සංගේධනය පවතින සමාජ යථාර්ථයන් සහ තුස්තවාදය වැළැක්වීමේ පනත මගින් උද්ගත කරන ලද අපයෝග්‍යනයන් සහ උල්ලෙසනයන් හා බැඳී ගැටලු ආමන්තුණය කිරීම සඳහා ගෙන ඇති අවශ්‍යාත හා එලදායී ව්‍යායාමයකට වඩා ජාත්‍යන්තර පිඩිනය ආමන්තුණය කිරීමේ සංකේතාත්මක උත්සාහයක් බව පෙනේ. මෙම ලේඛනය ඔස්සේ තුස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් මිට පෙර කරන ලද ඉල්ලීම නැවත අවධාරණය කිරීමත් ඇතුළත මෙම උක්ත කි තත්ත්වයන්ට අදාළව අවධානය යොමු කළ යුතු ගැටුකාරී ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ඉස්මතු කරනු ලබයි. තවද, ඒ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් ඉස්මතු කරන ලද අවධානය යොමු කළ යුතු ගැටුකාරී ක්ෂේත්‍රයන් සහ තුස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම මත නව නීති සම්පාදනයක අවශ්‍යතාවය නැවත අවධාරණය කරන අතරම, ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි නීතියක් කෙටුම්පත් කරන තෙක්, තුස්තවාදය වැළැක්වීමේ පනත හාවතය වහාම තාවකාලිකව අන්තිවුවන ලෙසට විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් උදක්ම ඉල්ලා සිටිනු ලැබේ.

**පසුඩීම:** වර්ෂ 2021 ජූනි මාසයේදී, තුස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා (විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් ගේ සභාපතිත්වය දරන<sup>1</sup>) කැබේනට් අනු කමිටුවට නිරදේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරන ලදී. කමිටුවේ මුළුසුන දරනු ලබන්නේ ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් වන අතර අධිකරණ, මහජන ආරක්ෂාව සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ජේජ්‍ය නියෝජනයින් මෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, පොලිසියේ සහ බුද්ධ අංශවල නිලධාරීන්ගෙන් එකී කමිටුවේ සාමාජික සංයුතිය සමන්විත වේ.<sup>2</sup>

තුස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවාද නැතහොත් නව තුස්ත විරෝධී නීතියක් කෙටුම්පත් කරනවාද යන්න තීරණය කිරීම කමිටුවට පැවරී නිවුණි. පසුගිය පාලනය විසින් සකස් කරන ලද ප්‍රති තුස්ත පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන උපයෝගී කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙම කමිටුව විසින් සෞයා බලන ලදී.<sup>3</sup> වර්ෂ 2021 නොවැම්බර් 15 වන දින තුස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ පළමු වාර්තාව ජනාධිපති ගේයාහය රාජ්‍යක්ෂ වෙත පිළිගන්වන ලදී. කෙසේ වෙතත්, වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකළේය.<sup>4</sup> විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්ට අනුව, යොජිත සංශෝධන සඳහා වර්ෂ 2022 ජනවාරි 24 වන දින කැබේනට් අනුමැතිය ලබා දී ඇත.<sup>5</sup> යොජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත වර්ෂ 2022 ජනවාරි 27 වැනි දින ගැසට් කරන ලදී. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ අවශ්‍යතා අනුව, පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කළ දින සිට සතියක් ගත වූ පසු ඕනෑම වේලාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිය.

**ජාත්‍යන්තර මානය:** එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ක්‍රුන්සිලයෙහි වර්ෂ 2015 ඔක්තෝබර් හි දී ඇති කරගත් 30/1 යොජනාවට සම අනුග්‍රහය දක්වන විට ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මට්ටමේ පවති යහපත් භාවිතයන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති බැඳීම්වලට අනුකූලව කටයුතු කරමින් පවතින තුස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට තුස්තවාදය වැළැක්වීමේ නව නීතියක් සම්පාදනය කිරීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකාව පොරොන්ද විය. ශ්‍රී ලංකාවේ විධි පාර්ශ්වකරුවන්ගෙන් ගක්තිමත් ව්‍යවස්ථා ඇති වූ ප්‍රති තුස්ත පනත් කෙටුම්පතක් වර්ෂ 2018 දී ඉදිරිපත්

<sup>1</sup> විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබේනට් අනුකමිටුවට අධිකරණ, ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අමාත්‍යවරුන් ද ඇතුළත් වේ.

<sup>2</sup> 'තුස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී', සිලෝන් වුවේ (17 නොවැම්බර් 2021) <https://ceylontoday.lk/index.php/pta-review-report-presented-to-president>

<sup>3</sup> 'වසර 43කට පසු තුස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කෙරේ - ඇමති', ඩේලි නිවුස් (2022 ජනවාරි 28) <https://www.dailynews.lk/2022/01/28/local/271274/pta-be-amended-after-43-years-minister>

<sup>4</sup> තුස්තවාදය වැළැක්වීමේ (කාවකාලීන විධිවිධාන) පනත සමාලෝචනය කිරීමට පතකළ නිලධාරී කමිටු වාර්තාව ජනාධිපති වෙත පිළිගන්වයි (ජනාධිපති ලේකම් කාර්යාලය). <https://www.presidentsoffice.gov.lk/index.php/2021/11/15/report-of-the-officers-committee-appointed-to-review-prevention-of-terrorism-temporary-provisions-act-presented-to-president/>

<sup>5</sup> 'තුස්තවාදය වැළැක්වීමේ පනතේ අවසන් සංශෝධන සඳහා කැබේනට් අනුමැතිය' (2022 ජනවාරි 28) ද මෝනින් <https://www.themorning.lk/cabinet-approves-final-pta-amendments/>

කරන ලදී.<sup>6</sup> කෙසේ වෙතත්, ගෝජ්‍යාහය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව, වත්මන් රජය යෝජිත ප්‍රති තුස්ත පනත් කෙටුම්පත වර්ෂ 2019 දෙසැම්බර් මාසයේදී කඩිනමින් ඉල්ලා අස්කර ගන්නා ලදී.<sup>7</sup>

තවද, යුරෝපා සංගමය සමග ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් GSP+ [Generalised Scheme of Preferences Plus (GSP+)] යෝජනා ක්‍රමය යටතේ අදාළ වන ජාත්‍යන්තර සම්මුතින් 27 ක්‍රියාවට නැංවීමේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය දැන් සමාලෝචනය සඳහා පවතී. වර්ෂ 2021 මක්තෝම්බර් මාසයේදී, ජෝජ්‍යාහය යුරෝපා සංගමයේ නිලධාරීන්ගේ සංවාරයක දැන පිරිසක් තුස්තවාදය වැළැක්වීමේ පනත ගැන සාකච්ඡා කළ අතර, එහි සංශෝධන කටයුතු සිදු කිරීම වර්ෂ 2017 දී ශ්‍රී ලංකාව සඳහා ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් GSP+ සහනය ලබා දීම සඳහා නැවත ඇතුළත් කිරීමේ ප්‍රධාන එකත්තාවයක් බව සිහිපත් කරන ලදී.<sup>8</sup> යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ තොමිෂන් සහා රස්වීම පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත අතර යෝජිත සංශෝධනවල කාලසීමාව සම්බන්ධයෙන් සලකා ගලන විට, මෙම නීතිය වූ කළේ, විකල්ප ප්‍රතිපත්ති කේත්දය සහ අනෙකුත් කණ්ඩායම් අඛණ්ඩව ඉස්මතු කර ඇති තුස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් පවතින ගැටුණ හා බැඳී සැබෑ ප්‍රශ්න විසඳීමට වඩා ජාත්‍යන්තරව පවතින පිඩිනය සම්බන්ධයෙන් උද්ගතව ඇති අරඛුදකාරී තත්ත්වය විසඳාලීම සඳහා ගෙන එන ලද භුදු ආටෝපිත සංශෝධනයක් බවට වන කනස්සල්ල තවදුරටත් තහවුරු වේ.

විකල්ප ප්‍රතිපත්ති කේත්දය සහ අනෙකුත් කණ්ඩායම් විසින් සහ තුස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අදාළ වන නීතිවිද්‍යාව පිළිබඳව නිරන්තරව මතු කරන ලද ප්‍රධාන ගැටුණුකාරී ක්ෂේත්‍රයන් විහිපයක් මෙකි සංශෝධනවලදී ආමන්තුණය කර නොමැත.

● තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රකාශ සහ පාපොචිවාරණ පිළිගත හැකි වීම සම්බන්ධයෙන් වන ගැටුණ මෙකි සංශෝධන පනත් කෙටුම්පත හරහා විසඳුනු ලබන්නේ නැත. තුස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන මගින් සාක්ෂි ආයා පනතේ විධිවිධානයන් යෙදීමෙන් ඉවත් වන අතර

<sup>6</sup> 'ප්‍රශ්න සහ පිළිතුරු- යෝජිත ප්‍රති තුස්ත පනත', විකල්ප ප්‍රතිපත්ති කේත්දය, (අප්‍රේල් 2019) [https://www.cpalanka.org/wp-content/uploads/2019/04/CTA\\_QA.pdf](https://www.cpalanka.org/wp-content/uploads/2019/04/CTA_QA.pdf) ; යෝජිත තුස්ත විරෝධී පනත් කෙටුම්පතට ඇති අභියෝගය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේත්දය මැයින්ත වේ (2018 මක්තෝම්බර් 17) <https://www.cpalanka.org/cpa-intervenes-on-the-challenge-to-the-proposed-counter-terrorism-bill/> ; යෝජිත ප්‍රති තුස්ත පනත් කෙටුම්පත තුස්තවාදය වැළැක්වීමේ පනත සමග සංසන්දනය කිරීම (මක්තෝම්බර් 2018) <https://www.cpalanka.org/comparing-the-proposed-counter-terrorism-bill-to-the-prevention-of-terrorism-act/>

<sup>7</sup> 'යහපාලන රජයේ ප්‍රති තුස්ත පනත් කෙටුම්පතෙන් විධිවිධාන තෙවත ගැනීමේ හැකියාව ගැවීම්තාය කෙරේ', ඉරිදා අධිල්ත්‍රි (2021 නොවැම්බර් 10) <https://island.lk/possibility-of-borrowing-from-yahapalana-govt-s-counterterror-bill-explored/>

<sup>8</sup> යුරෝපා සංගමයේ වෙළඳ ගනුදෙනුව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුස්ත නීතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය: ප්‍රකාශය. ද නීති ඉනදියන් එකස්ප්‍රස් (2021 මක්තෝම්බර් 6) <https://www.newindianexpress.com/world/2021/oct/06/sri-lanka-must-reform-terror-law-to-keep-eur opean-union-trade-deal-statement-2368316.html>

සැකකරුවන්ගෙන් පාපොචිතාවාරණ සහ ප්‍රකාශ සටහන් කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂාණයක් එහි නොමැත. මෙය මරිදාස් ඉදිරිව රජය නඩුවේ දී ශ්‍රී ලංකාවේ ගේජ්‍යාධිකරණයේ අවධානයට ලක්විය යුතු කරුණක් ලෙස විශේෂයෙන් පෙන්වා දී ඇත.

- අත්අඩංගුවට ගැනීමෙන් පසු සහ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පෙර පැය 72 ක කාලය සම්බන්ධයෙන් වන තත්ත්වය ද සංශෝධනය කර නොමැත. මෙය තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට පත් වූවන්ට අත්අඩංගුවේ සිටියදී වධහිංසා පැමිණවීමට ඉඩ ප්‍රස්ථාව සලසන තුස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති ප්‍රධාන අඩු ප්‍රහුතුකමකි.
- විමර්ශන වලදී අධිකරණ අධික්ෂණයක් නොමැතිකම මෙති සංශෝධන මගින් ආමන්තුණය කර නොමැත. සැකකරුවන් තැනින් තැන ගෙනයාම ඇතුළු විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති පුළුල් බලතල, ප්‍රශ්න කිරීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන එවැනි කාල පරිවිශේදවලදී බොහෝ දෙනෙක් වධහිංසාවලට ලක් වූ බව වාර්තා වීම නිසා ඔවුන්ගේ අයිතින් අඛණ්ඩව උල්ලංසනය කිරීමට අවකාශයක් මෙමගින් නිර්මාණය වේ.
- තුස්තවාදයේ වරදට අයත් වන ක්‍රියාවන්හි නිර්වචනය පුළුල් සහ නොපැහැදිලි ස්වභාවයකින් යුත්ත වන අතර, තුස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමට අවසර නොමැති අවස්ථාවන්හි දී පවා එය භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇත. යෝජිත සංශෘධන මගින් මෙම ගැටුප්‍රකාරී තත්ත්වය විසඳා තැක.
- නීතියෙකු වෙත ඇති ප්‍රවේශය දැනටමත් නීතියෙන් විධිවිධාන සලසා ඇති තත්ත්වයක් වන අතර සංශෘධන විධිවිධාන හරහා වූදිතයන් නියෝජනය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම සහතික නොකරයි. තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූදිතයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ දී උද්ගත වන අපකිර්තිය හේතුවෙන්, තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති බොහෝ සිරකරුවන්, විශේෂයෙන් නීති උපදේශකයන් රඳවා තබා ගැනීමේ මූල්‍ය දුෂ්කරතා මෙන්ම එකී නඩු වල ඇති ස්වභාවය නිසා ද ගැටු රාජිකට මූහුණ දෙනු ලබන බව සඳහන් කරයි. ඉදිරිපත්ව ඇති සංශෘධන මස්සේ මෙම ගැටුප්‍ර විසඳීමට අසමත් වේ.
- අත්අඩංගුවට ගැනීමට හේතුව සහ සැකකරුගේ අයිතිවාසිකම් පිළිබඳව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නොරතුරු සැපයීමට තුස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන නොමැත. මෙය ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුතියේ 9(2) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම උල්ලංසනය කිරීමකි.
- තුස්තවාදය වැළැක්වීමේ පනත මගින් අමාත්‍යවරයාට පුළුල් රිති සම්පාදනය කිරීමේ බලතල ලබා දෙන අතර, මෙම ප්‍රතිපාදන යටතේ අපයෝජනය සහ මානව හිමිකම් උල්ලංසනය කිරීම සිදු කළ හැකි රෙගුලාසි

කිහිපයක් ඇති කිරීමට මෙය හේතු වී ඇත. ඉතා මැයි 2021 අංක 01 දරන තුස්තවාදය වැළැක්වීම (දැඩි අන්තරාමික ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ) රෙගුලාසි මගින් පුද්ගල, විශේෂයෙන්ම ආගමික සහ වාර්ගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් සහ නිදහස තවදුරටත් අනතුරට පත් කළ හැකි අතර, පුද්ගල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ රූපයේ වගකීම එලදායී අන්දමින් ක්‍රියාත්මක වීමක් නොමැති පසුබිමක දේශපාලන විසම්මුතිය සීමා කළ හැකිය.<sup>9</sup> මෙම තත්ත්වයට සංගේධනයට විසඳුම් ඉදිරිපත් කිරීමට වත්මන් සංගේධනය මගින් අසමත් වේ.

- තුස්තවාදය වැළැක්වීමේ පනතේ 6 වැනි වගක්ෂියෙහි විධිවිධාන ප්‍රකාරව, ඇතුළුවීමේ, සේදීසි කිරීමේ සහ තහනමට ගැනීමේ බලතල පුලුල් අන්දමින් ලබා දෙයි. මෙම බලතල ක්‍රියාත්මක කිරීම පුද්ගලයාගේ තෙනසරුගික අභිමානයට සහ ජාත්‍යන්තර මානව හිමිකම් නිතියට අනුකූලව සිදු කළ යුතුය. සේදීසි කිරීමේ සහ තහනමට ගැනීම් සම්බන්ධ මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම වෘත්තීයමය සහ විනිවිද්‍යාවයෙන් යුත්ත විය යුතු අතර ඒවා අයික්ෂණයට සහ අධිකරණ විමර්ශනයට යටත් විය යුතුය. එකී ගැටුලුකාරී තත්ත්වයට මෙම සංගේධනය හරහා විසඳුම් ලබා දීමට අසමත් වේ.

මෙම විග්‍රහය සහිත ලේඛනය කොටස දෙකකින් සමන්විත වේ. | වන කොටස මස්සේ, තුස්තවාදය වැළැක්වීමේ පනතට යෝජ්ත සංගේධනවල බලපැම පිළිබඳ කෙටි මූලික විවරණයක් සපයනු ඇත. විකල්ප ප්‍රතිපත්ති කේත්තු විසින් තිගමනය කරනු ලබන්නේ යෝජ්ත සංගේධන අතිශයින් ප්‍රමාණවත් නොවන අතර ඒවා තිරපේක්ෂ අවම ප්‍රවේශයක් සහිතව පුදු තියෙන්තනයක් පමණක් ඇති කරන අතර, පවතින සමාජ යථාර්ථයන් විසඳීමට ප්‍රමාණවත් නොවන මූලික ප්‍රතිසංස්කරණ පමණක් එමගින් හඳුන්වා දී ඇති බවයි. එබැවින්, මෙවන් වූ පසුබිමක් තුළ, තුස්තවාදය වැළැක්වීමේ පනතට යෝජ්ත සංගේධනය පවතින සමාජ යථාර්ථයන් සහ තුස්තවාදය වැළැක්වීමේ පනත මගින් උද්ගත කරන ලද අපයෝගනයන් සහ අයිතිවාසිකම් උල්ලාසනයන් ආමන්තුණය කිරීම සඳහා අවසාන හා එලදායී ව්‍යායාමයකට වඩා ජාත්‍යන්තර පිඩිනය ආමන්තුණය කිරීමේ සංකේතාත්මක උත්සාහයක් බව පෙනේ.

නිතියේ ආණ්ඩුවක්ම ව්‍යවස්ථාපුකුලහාවය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා ගේෂ්‍යාධිකරණය විසින් කරන ලද ප්‍රකාශ ඇතුළුව, තුස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ එතිනාසික විවේචනය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක් මෙම විග්‍රහය සහිත ලේඛනයේ || වන කොටසින් ලබා දෙනු ඇත.

---

<sup>9</sup> 'තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද මැයි කාලීන රෙගුලාසිවලට අදාළ වන අවධානය යොමුකළ යුතු ක්ෂේෂුයන්', විකල්ප ප්‍රතිපත්ති කේත්තු (2021 මාරුතු 18) <https://www.cpalanka.org/concerns-relating-to-the-recent-regulations-issued-under-the-prevention-of-terrorism-act/> ; විකල්ප ප්‍රතිපත්ති කේත්තු එදිරිව නීතිපති (SC (FRA) 91/2021) <https://www.cpalanka.org/centre-for-policy-alternatives-v-attorney-general-sc-fra-91-2021/>

## | වන කොටස - තුස්තවාදය වැළැක්වීම (තාවකාලික විධිවාහන) (සංගේධන) පනත් කෙටුම්පත 2022

මෙහි පහතින් ඉදිරිපත් කෙරෙන වගුව ඔස්සේ යෝජිත සංශෝධන විශ්ලේෂණය කරනු ලබන අතර, ඒවා දැනට පවතින තුස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිපාදනය සමග සංසන්දහය කරමින් සහ සංශෝධන කරන ලද ප්‍රතිපාදනවල බලපෑම සහ ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු ගැටුප්‍රකාරී තත්ත්වයන් පිළිබඳව විමසා බලනු ලබයි. යෝජිත සංශෝධන මගින් මානව හිමිකම් ක්‍රියාවලිම සිදුකිරීම සඳහා තුස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම සහ තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට පත් වූවන් සඳහා පුද්ගල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම සම්බන්ධයෙන් ආරක්ෂාවක් නොමැතිකම පිළිබඳව වෙනසක් සිදු නොවනු ඇතැයි යන බිඟ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මූලික විමසුමකින් සනාථ වේ. එබැවින්, මෙකි සංශෝධනයන් වූ කළී ප්‍රාදේශීලී මත්‍යිපිටින් පෙනෙන ආවෝජිත වෙනසක්ම ලෙසට අවබෝධකරගන්නා අතර ඒවා තුස්තවාදය වැළැක්වීමේ පනත සහ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇති බරපතල ගැටුව විසඳීමට ප්‍රමාණවත් නොවේ යන ස්ථාවරයෙහි විකල්ප ප්‍රතිපත්ති කේත්තුය පදනම් වේ.

තුස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින විධිවාහන	සංශෘධනයන්	බලපෑම සහ ගැටුප්‍රකාරී ක්ෂේත්‍රයන්
<p><b>9 (1) වගන්තිය - යම් තැනැත්තකු යම් තීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ බව හෝ ප්‍රවේදිතාවක් දක්වන බව විශ්වාස කිරීමට හෝ සැක කිරීමට අමාත්‍යවරයාට හේතු ඇති අවස්ථාවක, අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන ස්ථානයක සහ කොන්දේසි වලට යටත් වී, පළමු අවස්ථාවේ දී මාස තුනක් නොඉක්මවන කාලයක් ඒ තැනැත්තා රඳවා තැබීමට අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය තැකි අතර, එවැනි යම් නියමයක් වරකට මාස තුනක් නොඉක්මවන කාලයක් සඳහා කළින් කළ දීර්ජ කරනු ලැබිය තැකිය:</b></p> <p>එසේ වූව ද, එමෙය රඳවා තැබීමේ මූලික කාල සීමාව මාස 18 ක කාලයක් නොඉක්ම විය යුතු ය.</p>	<p><b>2 වන වගන්තිය</b></p> <p>පනතේ 9 වන වගන්තිය, එහි (1) වන උප වගන්තියේ අතුරු විධානයේ "මාස දහ අවක කාලයක" යන වචන වෙනුවට "මාස දාලහක කාලයක" යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෘධනය කරනු ලැබේ.</p> <p><b>3 වන වගන්තිය</b></p> <p>9අ සහ 9ආ වගන්ති ඇතුළත් කිරීම මගින් , 1994 අංක 22 දරන වධීමට සහ අතිකුත් කාර, අමානුෂීක හෝ නින්දීත සැලකීමට හෝ දඩුවම්වලට එරහි වූ සම්මුතිය පනතේ විධිවාහන සලස්වා ඇති ප්‍රමාණයට ආරක්ෂිතව සිටින බවට සහතික කර ගැනීම සඳහා රඳවා තබා ඇති ස්ථානයට පැමිණීමට 9 වැනි වගන්තිය යටතේ කරන ලද නියමයේ සහතික පිටපතක් සාධාරණ කාලසීමාවක් තුළ මහේස්ත්‍රාත්වරයාට ලබා දිය යුතු ය.</p> <p>තවද මහේස්ත්‍රාත්වරයා වෙත මෙමගින් පවරන තවත් වගකීමක් වන්නේ, රඳවාගෙන සිටින කාලය තුළ අවම වගයෙන් සැම මසකටම වරක් රඳවුම් ස්ථානයට පැමිණීම, සැකකරු පොදුගැලීම, සහ,</p>	<p>මෙම සංශෘධනයන් දැනටමත් පවතින ප්‍රතිපාදනවල ප්‍රමාණවත් නොවන වැඩිදියුණු කිරීමකි. අත් අඩංගුවට ගැනීමේදී සහ රඳවා තබා ගැනීමේදී පිළිපැදිය යුතු කාර්ය පරිපාටික සහතික නොමැතිකම් හේතුවෙන් පැන නගින ගැටුව වලට එමගින් අවධානය යොමු නොකරයි. වචාත්ම බරපතල ප්‍රශ්නය වන්නේ රඳවා තබා ගැනීම පිළිබඳ අධිකරණ අධික්ෂණය නොමැතිකමයි.</p> <p>අන්තනෝමතික ලෙස නිදහස අනිමි කිරීම තහනම් කිරීම වාරිතානුකූල ජාත්‍යන්තර නීති තත්ත්වය අත්පත් කර ගෙන ඇති අතර එමගින් <i>jus cogens</i> හෙවත් කිසිදු අගතියක් සිදු කිරීමට අවසරයක් නොමැති බවට සම්ස්ථානයක් වශයෙන් අන්තර්ජාතික වගයෙන් සියලු රාජු පාර්ශවයන් පිළිගනු ලබන සමාජ සම්මතයක් ස්ථාපිත වී ඇත.</p>

<p>(අ) සැකකරු පුද්ගලිකව දැකබලාගෙන එම සැකකරුගේ යහසාධනය, සුබසාධනය සහ එම සැකකරු එම රඳවා තැබීමේ ස්ථානයේ රඳවා තබාගෙන සිටින්නේ කවර තත්ත්වයන් යටතේ ද යන්න පිළිබඳ සොයා බැඳීම</p> <p>(ආ) මහුගේ නිරික්ෂණ සහ සැකකරු විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකි යම් පැමිණිල්ලක් වාර්තාගත කිරීම</p> <p>(ඇ) සැකකරු වධීමට ලක් වී ඇති බව මහේස්ත්‍රාත්වරයාගේ මතය වන අවස්ථාවක දී, වෙවදා පරික්ෂණයක් සඳහා එම සැකකරු අධිකරණ වෙවදා තිබේරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද, එම වෙවදා තිබේරයා විසින් මහේස්ත්‍රාත්වරයා විසින් විධාන කරනු ලැබිය හැකිවිම</p> <p>(ඈ) සැකකරු වධීමට ලක් වී ඇති බව එම වෙවදා තිබේරයාගේ වාර්තාව මගින් හෙළිදරව් වන අවස්ථාවක දී, මහේස්ත්‍රාත්වරයා විසින් එම සැකකරුට අවශ්‍ය වෙවදා ප්‍රතිකාර ලබා දීම සඳහා උච්ච ආයුෂක නිකුත් කරනු ලැබිය යුතු විම</p> <p>(ඉ) වධීම සිදුකර ඇතැයි ලෝද්‍රා ලැබ සිටින තැනැත්තාට එරෙහිව අපරාධ තීති කෘත්‍යායක් ආරම්භ කිරීම සඳහා තීතිපතිවරයාට හැකිවනු පිණිස, කරන ලදැයි කියනු ලබන වධීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත විධාන කිරීම ද කරනු ලැබිය හැකිය.</p> <p>තවද, 9 වන වගන්තිය යටතේ ඕනෑම පුද්ගලයෙකු රඳවා තබා ගැනීම, එම පනතට අනුව රුදුවුම් ස්ථානයට</p>	<p>මාස 12ක රුදුවුම් කාලය යන්නෙන් අදහස් වන්නේ ඇප ලබාදීමට ප්‍රමාණවත් හේතු ඇති බවට විනිසුරුවරයෙකු ඉදිරියේ නඩුවක් පැවතීමට එවැනි පුද්ගලයෙකුට හැකියාවක් නොමැතිව අවම වශයෙන් මාස 12ක කාලයක් රිමාන්ඩ් හාරයේ හේතු රඳවා තබා ගැනීමේ හැකියාව පවතින බවයි. මෙය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම සම්බන්ධයෙන් ඇති බැඳීම උල්ලාසනය කිරීමකි.<sup>10</sup></p> <p>ප්‍රායෝගිකව මහේස්ත්‍රාත්වරුන්ට දැනට ඔවුන්ගේ කාර්ය කර්තවායන් තුළ පවතින පරිදි එලදායි ලෙස බන්ධනාගාර අධික්ෂණය කිරීමට නොහැකි බැවින්, මෙම සංගේධනයේ සැබැං ප්‍රායෝගික වට්නාකමක් නොමැති බව සඳහන් කළ යුතුය. කෙසේ වෙතත්, අධ්‍යාපනයන්ගෙන් සහ අත්දැකීමෙන් කරුණු විමසා බැඳීමේ දී, විශේෂයෙන් යම් තැනැත්තකුව අදාළ ව්‍යුහය තුළ අඛණ්ඩව අත්අඩංගුවේ තබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබේ නම්, එවන් පුද්ගලයෙකු එහි පවතින වධිඝ්‍ය පැමිණවීම, අවමන් සහගත ලෙස සැලකීම හේ රඳවා තබා ගැනීමේ තත්ත්වයන් හි පවතින අඩු ලුහුවුකම්</p>
--	---

<sup>10</sup> 'නුස්කවාදය වැළැක්වීමේ පනතට අදාළ සංගේධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිචාර: ප්‍රතිසංස්කරණ කිරීමට අපාහොසන් වීම', ද මෝතින් (2022 ජනවාරි 30) <https://www.themorning.lk/initial-reactions-to-pta-amendment-bill-failure-to-reform/>

<p>පැමිණීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බලය පවරන ලද පුද්ගලයින්ට හැකි කරවීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ලැබිය යුතු ය.</p>	<p>අදිය වාර්තා කරනු ඇතැයි සිතිය නොහැක.<sup>11</sup></p>
	<p>රඳවුම් නියෝගයේ පිටපතක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත හාර දීම කළ යුතු බව සූබවාදී සංශෝධනයක් ලෙස පෙනුන ද, අත්තනොමික ලෙස අත්තංගුවට ගැනීමක් පිළිබඳ ඔනැම දුක්ගැනවිල්ලක් විසඳීම සම්බන්ධයෙන් හෝ දිරස කාලයක් රඳවා තබා ගැනීමේ තර්ජනයක් පිළිබඳව අදාළව සැකකරු සම්බන්ධයෙන් කිසිදු ප්‍රායෝගික වෙනසක් සිදු නොවේ.<sup>12</sup></p>

<sup>11</sup> 'තුස්තවාදය වැළැක්වීමේ පනත මගින් වරෙන්තුවකින් තොරව අත්තංගුවට ගැනීමට අවසර ලබා දෙන අතර (6 වන වගන්තිය) සහ එවන් තැනැත්තකු මූලික වශයෙන් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකර පැය හැත්තැ දෙකක කාලයක් රඳවා තබා ගැනීමට අවසර දෙයි (වගන්තිය 7(1)). මෙම වගන්තිය අධිකරණ අභිමතය හෝ අවම වශයෙන් අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය නිර්ණය

<sup>12</sup> ඉහත එම.

	<p>කිරීමට රඳවා තබා ගැනීමට හේතුවක් තිබේද යන්න සලකා බැලීම බැහැර කිරීමට හේතු පාදක වී තිබේ.</p> <p>19 වැනි වගන්තියේ සහ 7(1) වගන්තියේ විධිවිධානයන්හි නිශ්චිතව දක්වා ඇති සුවිශේෂ උසස් ප්‍රමිතින් යටතේ මිස, නැඩු විභාගය අවසන් වන තෙක් සැකකරු රිමාන්ත් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ යුතු අතර, තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇපේ ලබා දිය නොහැකි සේම නඩු විභාගය අවසන් වීමට පෙර තීතිපතිවරයාගේ අනුමැතිය ලබා දෙන අවස්ථාවක දී පමණක් අදාළ තැනැත්තා තිදහස් කිරීමට හැකිය (වගන්තිය 7(1) ප්‍රතිපාදනය).</p> <p>තිරික්ෂණය කරන ලද සාමාන්‍ය රටාව නම්, තුස්තවාදය වැළැක්වීමේ පනතේ සිරකරුවන් විසින් වාර්තා කරන ලද්දේ, අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබන බලධාරීන් සිවිල් ඇදුම්න් සැරසී සිටින බවත්, ඔවුන් කවර ආයතනයක් තියෝජනය කරන්නේ ද යන වග හෝ ඔවුන් සම්බන්ධ ආයතනය හඳුනා නොගත් බවත්, හෝ ඔවුන් තමන්ව හඳුනා ගත්තද, ඔවුන් හඳුනාගැනීමේ සාක්ෂි ඉදිරිපත් නොකළ බවත්ය.</p> <p>මෙම තුස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන හරහා පුද්ගල අධිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජයට ඇති වගකීම සම්බන්ධයෙන් වන පුද්ගල අධිතිවාසිකම් උල්ලාසනය කරනු ලබන අතර, එබැවින් අත්අඩංගුවට ගැනීමේදී</p>
--	---

සහ රඳවා තබා ගැනීමේදී පිළිපැදිය යුතු, අත්අඩංගුවට ගැනීමට හේතුව පිළිබඳව දැනුම් දීමේ අයිතිය ඇතුළව, පුද්ගලයාට එරහි වෝද්‍යාව සහ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය තීරණය කිරීම සඳහා වහාම විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු වීම ආදි වශයෙන් වූ කාර්ය පරිපාලනය තත්ත්වයන් සහතික කරනු ලබන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වැනි වගන්තිය වැනි විවිධ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතින්ට අනුකූල නොවේ.

ඒ හා සමානව, මෙරට නීතියේ, ආණ්ඩුම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය අන්තරෙන්මතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් පුද්ගලයෙකු ආරක්ෂා කරනු ලබන අතර, අත්අඩංගුවට ගැනීමට හේතුව දැනුම් දීමට සහ ප්‍රමාදයකින් තොරව විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ඇතුළව, රුදුම් තියෝගය පවුලේ අයට/ලගම ඇතින්ට නිකුත් කිරීමට ප්‍රතිපාදන සලසා නොමැත.

"සාධාරණ කාලය" යන යෙදුම අපැහැදිලි ය. රුදුම් තියෝගයක් යනු අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ලියවිල්ලක් වන අතර එවැනි ලේඛනයක් පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කිරීමට බාධාවක් නොවිය යුතුය.

<p><b>10 වන වන වගන්තිය - 9 වන වගන්තිය යටතේ කරන ලද නියමයක් අවසානත්මක විය යුතු අතර එටි ආදාළකින් හෝ අන්තරාකාරයකින් හෝ යම් අධිකරණයක දී හෝ විනිශ්චයාධිකාරයක දී එය ප්‍රශ්න කරනු නොලැබේය යුතුය.</b></p>	<p><b>4 වන වගන්තිය</b></p> <p>ප්‍රධාන ප්‍රයුජ්තියේ 10 වන වගන්තිය ඉවත් කර ඒ වෙනුවට තව වගන්තියක් ආදේශ කර ඇති අතර එමගින් 9 වන වගන්තිය යටතේ කරන ලද නියමයක් අහියෝගයට ලක් කරමින් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව හෝ 140 වන ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති සහතියක් ලබා ගැනීම සඳහා රැඳවුම්හාරයේ සිටින තැනැත්තකුට ඉඩ ප්‍රස්ථාව ලබා දෙනු ලැබේ.</p> <p><b>5 වන වගන්තිය</b></p> <p>10අ තව වගන්තිය යටතේ මේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ තබන ලද තැනැත්තකු නියෝජනය කරන නීතිඥවරයකුට, මේ පනත යටතේ සාදන ලද නියෝග වලින් නියම කරනු ලැබේය හැකි කොන්දේසි වලට යටත්ව හෝ වෙනත් ලිඛිත නීතියක විධිවිධාන සලස්වා ඇති ආකාරයට ඒ තැනැත්තා වෙත ප්‍රමේණ වීමට සහ ඒ තැනැත්තා වෙනුවෙන් නියෝජනයන් සිදු කිරීමට අයිතිය ඇති බව පෙන්වා දී තිබේ.</p> <p>තවද, මෙම වගන්තිය හරහා, මේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ තබා සිටින තැනැත්තකුට ලිඛිත නීතියේ විධිවිධාන සලස්වා ඇති පරිදි ඔපුගේ ඇශ්‍යින් සමග සන්නිවේදනය කිරීම සඳහා අයිතිය තිබිය යුතු බව ද පෙන්වා දෙනු ලැබේ.</p>	<p>මෙම විධිවිධාන දැනට පවතින ප්‍රතිපාදනවල වැඩිදියුණු කිරීමක් වන අතර, තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් මූහුණ දෙන සැබැ ගැලීම්කාරී තත්ත්වයන් විසඳීමට එය අසමත් වේ.</p> <p>ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ විධිවිධාන (ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව සහ 140 ව්‍යවස්ථාව) සම්බන්ධයෙන් පෙන්වා දී ඇති අධිකරණ බලය දැනටමත් තුෂ්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවුයන්ට ප්‍රවේශ විය හැකි අතර බොහෝ විට අහියාවනාධිකරණයට සහ ගේජ්ඩාධිකරණයට ප්‍රවේශ වීමට හැකියාව ඇති අය විසින් වරින් වර එකී වයවස්ථාවන් යටතේ ශේෂීතික ක්‍රියාමාර්ග සඳහා ප්‍රවේශ වී ඇත.</p> <p>මෙම සංගේධනය හරහා තව නීතිමය ආරක්ෂාවක් ලබා නොදෙන අතර බුදෙක් එමගින් පවතින අයිතියක් පැහැදිලි කරනු ලැබයි. මේට අමතරව, තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෝ රඳවාගෙන සිටින අයට එලදායී නීති ආධාර සැපයීමේ ක්‍රමයක් නොමැතිව, මෙම ප්‍රතිපාදනය විශේෂයෙන් මෙම නීතිය මගින් බලපැම්ව ලක්වන දුර්පත් පුද්ගලයින්ට සිම්ත ප්‍රායෝගික වට්නාකමක් ඇත.<sup>13</sup></p>
--	--	--

<sup>13</sup> 'තුෂ්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංගේධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිසංස්කරණ කිරීමට අපාහොසත් වීම', ද මෙයින් (2022 ජනවාරි 30) <https://www.themorning.lk/initial-reactions-to-pta-amendment-bill-failure-to-reform/>

නියෝජනය කිරීමේ අයිතිය ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය යටතේ සහතික කර ඇති අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 9(3) සහ 9(4) ව්‍යවස්ථාවන් යටතේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගකීම් සහතික කෙරේ. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් නීතියෙකු මගින් පෙනී සිටීමට සැකකරුට ඇති අයිතිය ආරක්ෂා කිරීමට තුස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන නොමැත, එහිදී ඔවුන්ට නීති උපදේශකයෙකු රඳවා ගැනීමට නොහැකි වේ.

තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන බොහෝ සිරකරුවන් නීති උපදේශකයින් රඳවා තබා ගැනීමේ දී, විශේෂයෙන් මූල්‍ය ගැටලු මෙන්ම එකී නඩු වල ස්වභාවය නිසා ද බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙනු ලබන බව සඳහන් කළහ.

තුස්තවාදය වැළැක්වීමේ පනතේ බුද්ධයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ දී යම් අපකිරියක් ඇති තත්ත්වයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු වේ. මිට අමතරව, බන්ධනාගාර නිලධාරීන් නීති උපදේශනය අසල සිටීම හෝ ඇසෙන පරිදි සිටීම පිළිබඳව නීතියින් ද අවධානය යොමු කර ඇත. එබැවින්, සන්නිවේදනයේ රහස්‍ය හාවයේ අවශ්‍යතාවය ප්‍රකාශ නොකර, නීතියෙකු වෙත ප්‍රවේශ වීමේ අයිතිය සම්බන්ධයෙන් තුළ විධිවාන ඇතුළත්

	<p>කිරීම ප්‍රායෝගිකව එතරම වැදගත් නොවේ.<sup>14</sup></p> <p>යුතින් සමග සන්නිවේදනය කිරීමේ අයිතිය පිළිබඳ සංශෝධන විධිවිධාන තුස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන් මූහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා විසඳීමට ද අසමත් වේ. තිදසුනක් වශයෙන්, සමහරක් රිමාන්චි භාරයේ හෝ රැඳවුම් භාරයේ තබනු ලබන්නේ සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි ස්ථානයන් හි වන අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට ඔවුන්ට බැලීමට ඇති ඉඩ ප්‍රස්ථාව විශාල වශයෙන් හින වේ. පවුලේ සාමාජිකයන් දැනුවත් නොකර රැඳවියන් තැනින් තැන මාරු කරන ආචස්ථා රැඳවියන්ගේ පවුලේ සාමාජිකයන් ද වාර්තා කර ඇත.<sup>15</sup></p>
--	--

<sup>14</sup> 'තුස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිචාර: ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත් වීම', ද මෝනිං (2022 ජනවාරි 30) <https://www.themorning.lk/initial-reactions-to-pta-amendment-bill-failure-to-reform/>

<sup>15</sup> 'තුස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිචාර: ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත් වීම', ද මෝනිං (2022 ජනවාරි 30) <https://www.themorning.lk/initial-reactions-to-pta-amendment-bill-failure-to-reform/>; ශ්‍රී ලංකා මානව හිමිකම කොමිෂන් සභාව, 'ශ්‍රී ලංකා මානව හිමිකම කොමිෂන් සභාව විසින් බන්ධනාගාර අධ්‍යයනය' දෙසැම්බර 2020, යොමුව, <https://www.hrcsl.lk/wp-content/uploads/2020/01/Prison-Report-Final-2.pdf>, 2021 ඔක්තෝබර් 25 වන දින ප්‍රවේශ විය.

<p><b>11 (1) වන වගන්තිය - 9 වන වගන්තියේ (1) වන උප වගන්තියේ සඳහන් යම් නීති විරෝධී ක්‍රියාකාරකමක් කිරීමට යම් තැනැත්තකු සම්බන්ධ බව හෝ ප්‍රවේදිතාවක් දක්වන බව විශ්වාස කිරීමට හෝ සැක කිරීමට අමාත්‍යවරයාට හේතු ඇත අවස්ථාවක අමාත්‍යවරයා විසින් ලිඛිත නියමයක් මගින්</b></p> <p>(අ) එහි සඳහන් කරනු ලැබිය තැකි පදිංචි ස්ථානයෙන් බැහැරව ඒ තැනැත්තාගේ ගමන් බ්ලීමන්; හෝ</p> <p>(ආ) එහි ස්ථානයෙන් ගමන් බ්ලීමන්; හෝ</p> <p>(ඇ) එහි ස්ථානයෙන් ගමන් බ්ලීමන්; හෝ</p> <p>(ඇ) එහි ස්ථානයෙන් ගමන් බ්ලීමන්; හෝ</p> <p>(ඉ) එහි ස්ථානයෙන් ගමන් බ්ලීමන්; හෝ</p> <p>(2) යම් තැනැත්තකු සම්බන්ධයෙන් රදවා තැබීමේ නියමයක් බලාත්මකව තිබෙන අතරතුර අමාත්‍යවරයා විසින් ඒ</p>	<p>6 වන වගන්ති</p> <p>ප්‍රධාන ප්‍රයුජ්තියේ 11 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර එමගින් සීමාකිරීමේ නියෝගයක් ලබාදීමට පෙර එවැනි පුද්ගලයකු වධහිංසාවට ලක්වී නොමැති බව සහතික කිරීම සඳහා සැකකරු අධිකරණ වෙවදා තිලධාරියකු වෙත ඉදිරිපත් කිරීමට හැකිවන තත්ත්වයක් ඇති කර තිබේ.</p> <p>තවද, ඒ තැනැත්තා පදිංචිව සිටිනුයේ කවර මහේස්ත්‍රාවරයක් අධිකරණ කොට්ඨාසය තුළ ද, එම මහේස්ත්‍රාත්වරයා විසින් එවැනි නියෝගයක් එම තැනැත්තාට හාරදීය යුතු අතර අධිකරණ වෙවදා තිලධාරියාගේ වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.</p> <p>අධිකරණ වෙවදා තිලධරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් ඒ තැනැත්තා වධයීමට ලක් වී ඇති බව හෙළිදරව් වන අවස්ථාව දී, මහේස්ත්‍රාත්වරයා විසින් ඒ තැනැත්තාට අවසා වෙවදා ප්‍රතිකාර ලබා දීම සඳහා උචිත ආයුවක් කරනු ලැබිය යුතු අතර වධයීම සිදුකර ඇතැයි වේද්දනා ලැබේ සිටින තැනැත්තාට එරෙහිව අපරාධ නීති කෘතයක් ආරම්භ කිරීම සඳහා නිශ්චිතයි හැකි වනු පිණිස, කරන ලදැයි කියන වධයීම පිළිබඳව ව්‍යවසායක් ආරම්භ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත විධාන කිරීම ද සිදු කළ හැකි ය.</p> <p>මාස 18 සිට මාස 12 දක්වා සීමා කිරීමේ නියෝගය බලාත්මක විය හැකි සමස්ථ කාල සීමාව ද මෙම වගන්තිය මගින් අඩු කරනු ලබයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 126 හෝ 140 වැනි ව්‍යවස්ථාව යටතේ ක්‍රියා පටිපාටිවලදී සීමා කිරීමේ නියෝගයක් අනියෝගයට ලක් කිරීමට හැකි කර වීම මෙමගින් වැඩිදුරටත් සිදු කරනු ලබයි.</p>	<p>තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවියන්ට වධහිංසා පැමිණවීමේ පුළුල් ප්‍රයුජ්තය විසඳීමට අභේක්ෂා කරන පනත් කෙටුම්පතෙන් මෙය සහ අනෙකුත් විධිවිධාන තිබුණිත්, සංශෝධනය කර නොමැති ගැටුව සහගත වගන්ති කිහිපයක් තිබේ.</p> <p>පොලිස් තිලධාරීන්ට සැකකරුවෙන් වෙත ඇති ප්‍රවේශය</p> <p>තුෂ්තවාදය වැළැක්වීමේ පනතන් 7 (3) වගන්තිය මගින් රිමාන්ත් හාරයේ සිටින සැකකරුවෙකුට ප්‍රවේශ වීමට පොලිස් තිලධාරියෙකුට පුළුල් බලතල ලබා දී ඇති අතර, “එවැනි තැනැත්තකුව සාධාරණ වේලාවන් තුළ ප්‍රයුතා කිරීම සඳහා සහ ව්‍යවසායා අරමුණ සඳහා තැනින් තැනට ඕනෑම ස්ථානයකට රැගෙන යාමේ අයිතිය ද ඇත.” ක්‍රියාවලියේදී අධිකරණ අධික්ෂණයක් සහ ව්‍යවසායා නොමැතිකම මගින් සැකකරුට වධහිංසා පැමිණවීමේ හෝ කෘත, අමානුෂික හෝ නින්දිත සැලකීම් සහ දුඩුවම්වලට ලක්වීමේ අවදානම බෙහෙවින් වැඩි කරනු ලබයි.</p> <p>තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන බොහෝ සිරකරුවෙන්ගේ අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ ප්‍රයුතා කිරීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන කාල සීමාවන් තුළ බොහෝ දෙනෙකු වධ හිංසාවලට ලක් වූ බව වාර්තා ව්‍යවසායක් සහ එබැවින්, මෙම විධිවිධානය මගින් අධිකරණ හාරකාරත්වය මගින් ලබා</p>
--	--	--

නැංැත්තා සම්බන්ධයෙන් සීමා කිරීමේ නියමයක් කරනු ලබන අවස්ථාවක, අන්‍යාකාරයකින් සඳහන් කරනු නොලැබූවේ නම්, රද්චා තැබීමේ නියමයේ කාලය අවසන් වූ විට ඒ සීමා කිරීමේ නියමය ක්‍රියාත්මක විය යුතුය.

(3) (1) වන උප වගන්තිය යටතේ කරනු ලබන සැම නියමයක්ම, එහි සඳහන් කරනු ලැබිය හැකි පරිදි මාස තුනක් නොඉක්මවන කාල සීමාවක් සඳහා බලාත්මක විය යුතු ය:

එසේ වුව ද ඒ කාල සීමා වල එකතුව, මාස දහ අවක් නොඉක්මවන ආකාරයෙන්, වරකට මාස තුනක් නොඉක්මවන කාල සීමාවක් සඳහා කලින් කළ ඒ කාල සීමාව ලිඛිත නියමයකින් අමාත්‍යවරයා විසින් දීර්ඝ කරනු ලැබිය හැකිය.

(4) (1) වන උප වගන්තිය යටතේ නියමයක් කරනු ලැබූ අවස්ථාවක, ඒ නියමය ඇදාම වන්නේ යම් තැංැත්තකුට ද ඒ තැංැත්තාට භාර දෙනු ලබන ලිඛිත දැන්වීමක් මගින්, ඒ තැංැත්තා විෂයෙහි ඒ නියමයෙන් පහවනු ලැබූ යම් තහනම් කිරීම හෝ සීමා කිරීම වෙනස් කිරීම, අවලංගු කිරීම හෝ රට එකතු කිරීම හෝ අමාත්‍යවරයා විසින් කළ හැකි අතර, එසේ වෙනස් කරනු ලැබූ හෝ එකතු කරනු ලැබූ තහනම් කිරීම හෝ සීමා කිරීම, කලින් අවලංගු කරනු ලැබූවේ නම් මිස, ඒ නියමයෙහි සඳහන් කාල සීමාවේ අවසන් නොවූ කොටස සඳහා

දෙන ආරක්ෂාව සහ රද්චා තබා ගැනීම පිළිබඳ අධිකරණ අධික්ෂණයේ අරමුණ ද අවතක්සේරුවට ලක් කරනු ලබයි.

#### ප්‍රකාශ සහ පාපොච්චාවරණ පිළිගැනීම

තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රකාශ පිළිගත හැකි බව පාලනය කරන විධිවිධාන අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක් තුළ අවශ්‍ය අවම ආරක්ෂාව ප්‍රතික්ෂේප කරනු ලබන අතර, පාපොච්චාවරණ පිළිගැනීම පාලනය කරන සාක්ෂි නීති අභිබා යයි (16-18 වගන්තිය). ඔප්පු කිරීමේ භාරය තුළිතයා වෙත පවත්තින් (වගන්තිය 16(2)) බලන්ත්කාරයෙන් ලබාගත් පාපොච්චාවරණ ප්‍රවා පිළිගත හැකි තත්ත්වයක් ඇත. ප්‍රායෝගිකව, තුළිතයා වෙනුවෙන් කතා කිරීමට සාක්ෂිකරුවන් නොමැති බැවින් පාපොච්චාවරණයක් අයුතු උත්තරුණය යටතේ කර ගත් බව ඔප්පු කිරීම අතිශයින් දුෂ්කර ය.

තුෂ්තවාදය වැළැක්වීමේ පනතේ රැද්වියන්ට ශාරීරික බලකිරීම යටතේ පාපොච්චාවරණයන්ට අත්සන් කිරීමට බල කෙරුණේ ද යන්න ඔප්පු කිරීමට ඔවුන්ට හැකි බව සහතික කිරීම සඳහා තුෂ්තවාදය වැළැක්වීමේ පනතේ රැද්වියන් සම්බන්ධ අධිකරණ වෙදා තිලධාරීවරයාගේ කාර්යභාරය ඉතා වැදගත් වේ. කෙසේ වෙතත්, පොලිස් තිලධාරීන් සහ අධිකරණ වෙදා තිලධාරීවරයන් අතර කුමන්තුණයක් සිදු වූ බවට වෝදනා රාජියක් ලැබේ තිබීම හෝ භාෂාමය බාධක හෙතුවෙන්

<p>හෝ'(3) වන උප වගන්තිය යටතේ දීර්ඝ කරනු ලැබූ කාල සීමාව සඳහා හෝ තවදුරටත් බලාත්මක විය යුතුය.</p> <p>(5) (1) වන උප වගන්තිය යටතේ අමාත්‍යාචාර්‍ය විසින් කරන ලද තියෙලයක් අවසානාත්මක විය යුතු අතර, රිටි ආදාළකින් හෝ අන්‍යාකාරයකින් කිසිම අධිකරණයක දී හෝ විනිශ්චයාධිකාරයක දී හෝ එය ප්‍රශ්න කරනු නොලැබිය යුතුය.</p>		<p>තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති සිරකරුවන් සමග සන්නිවේදනය කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ට නොහැකි වීම සම්බන්ධයෙන් වන තත්ත්වයන් පවතින බවට ටෝදනා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබේ ඇත.</p> <p>මේ අනුව, තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටින සිරකරුවන්ට ඔවුන්ගේ පරිපාලනමය වශයෙන් රඳවාගෙන සිටින කාල සීමාව තුළ ඇති අකාර්යක්ෂම ආරක්ෂාව හේතුවෙන් සාධාරණ තැපෑ විභාගයක් සඳහා ඇති අයිතිය භුක්ති නොවිදින අතර එමගින් වධහිංසා පැමිණවීම යටතේ ලබා ගන්නා පාපොච්චාරණ අධිකරණයේ පිළිගත හැකි තත්ත්වයකට පත්වනු ඇත.</p>
<p><b>14 (1) වගන්තිය - (1)</b> වන වගන්තිය යටතේ කරන ලද යම් නියමයක් නොත්‍යා, අමාත්‍යාචාර්‍ය විසින් තත්කාර්යය සඳහා කළින් කළ කරනු ලබන්නා වූ ද ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන්නා වූ ද නියමයක් මත පමණක්, ඒ නියමයෙහි සඳහන් කරනු ලැබිය හැකි යම් කාලයක් සඳහා (2) වන උප වගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක විය යුතුය.</p> <p>(2)(අ) කිසිම තැනැත්තකු විසින්, නියම බලධාරයකුගේ ලියවිල්ලකින් වූ අනුමැතියක් නොමැතිව්</p> <p>(1) මේ පනත යටතේ වරදක් වන්නා වූ යම් ක්‍රියාවක් කිරීමට හෝ එවැනි යම් වරදක් විමර්ශන කිරීමට; නැතහෙත්</p>	<p><b>7 වන වගන්තිය</b></p> <p>ප්‍රධාන ප්‍රයුජ්‍යාතියේ 14 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ</p>	

(11) සාහසික තියා වලට පෙළඳ වීමට හෝ, ආගමික, වර්ශීය හෝ ජාතිවාදී අසංගතිය නැතහේත් විවිධ ජන කොටස් අතර හෝ වර්ශීය හෝ ආගමික කණ්ඩායම අතර දුර්වේතනික හෝ එදිරිවාදී නැගීම ඇති කිරීමට තුළු දෙන පෙළඳවීම් වලට අදාළ යම් කාරණයක් යම් ප්‍රවෘත්ති පත්‍රයක මූල්‍යය කිරීම හෝ පල කිරීම හෝ කරනු නොලැබේය යුතු ය.

(ආ) කිසීම තැනැත්තකු විසින්, තියම බලයිරයකුගේ ලියවිල්ලකින් එහි අනුමතය නොමැතිව (ඇ) ජේදය යටතේ මූල්‍යය කිරීම හා පල කිරීම තහනම් කර ඇති යම් කරුණක් සම්බන්ධයෙන් හේ ලංකාව තුළ හෝ හේ ලංකාවෙන් පිටත මූල්‍යය කරන ලද්දා එහි පල කරන ලද්දා එහි යම් ප්‍රවෘත්ති පත්‍රයක් බෙදා භැරීම හෝ බෙදාහැරීම පිළිබඳව සම්බන්ධතාවක් දැක්වීම හෝ කරනු නොලැබේය යුතු ය.

(3) (2) වන උප වගන්තියෙහි විධිවිධාන අනුරෙන් යම් විධිවිධානයක් කඩ කරමින් යම් තියාවක් කරන යම් තැනැත්තකු වර්දකට වර්දකරු වන අතර වර්දකරු කරනු ලැබේමේ දී අවුරුදු පහක් නොතුක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට යටත් විය යුතු ය.

(4)(ආ) යම් තැනැත්තකු මේ වගන්තිය යටතේ වර්දකට වර්දකරු කරනු ලැබූ අවස්ථාවක අධිකරණය විසින් (3) වන

උප වගන්තිය යටතේ ඒ වරද සඳහා එම විසින් පනවනු ලැබිය හැකි දූෂ්‍යවලට අතිරේකව, අධිකරණය විසින් කරනු ලබන ආදාවහී නිශ්චිතව දක්වනු ලබන යම් ප්‍රවෘත්ති පත්‍රයක් ඒ ආදාවහී නිශ්චිතව දක්වනු ලබන යම් කාලයක් සඳහා කිසිම තැනැත්තකු විසින් මූල්‍යය කිරීම, පළ කිරීම හෝ බොදා හැරීම හෝ මූල්‍යය කිරීම හෝ, පළ කිරීම හෝ බොදා හැරීම පිළිබඳව කවර තු හෝ ආකාරයක සම්බන්ධතාවක් දැක්වීම හෝ නොකරනු ලැබිය යුතු බවට ද ඒ ප්‍රවෘත්ති පත්‍රය මූල්‍යය කරන ලද මූල්‍යාලය කවර තු හෝ කාර්යයක් සඳහා හෝ එම ආදාවහී නිශ්චිතව සඳහන් කරනු ලබන යම් කාර්යයක් සඳහා හෝ ඒ ආදාවහී නිශ්චිත සඳහන් කරනු ලැබිය යුතු කාලය තුළ දී පාවිච්ච නොකරනු ලැබිය යුතු බවට ද ආදා කරනු ලැබිය හැකි ය.

(ආ) මේ වගන්තිය යටතේ යම් වරදක් කිරීම සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව නඩු කටයුතු පවරනු ලැබ ඇති අවස්ථාවක, එම ප්‍රවෘත්ති පත්‍රය හෝ ප්‍රකාශනය මූල්‍යය කරන් ලද්දේ යයි කියනු ලබන මූල්‍යාලය, නඩු විභාගය අවසන් වන තුරු, කවර තු හෝ කාර්යයක් සඳහා හෝ ආදාවහී නිශ්චිතව සඳහන් කරනු ලබන යම් කාර්යයක් සඳහා හෝ පාවිච්ච කරනු නොලැබිය යුතු බවට අනුරු ආදාවක් කරනු ලැබීමට අධිකරණයට බලය ඇත්තේ ය.

<p><b>15(1) වගන්තිය - මේ පනත යටතේ වරදක් සිදු කරන සැම තැනැත්තකුම, ජුරි සහාවක් නොමැතිව, තනිවම විනිය්වයාසනාරුඩ් වන මහාධිකරණයේ විනිය්වයකාරයෙකු ඉදිරියේ වූ අධ්‍යෝත්තාවක් මත මූලික පරීක්ෂයකින් නොරව, හෝ ජුරි සහාවක් නොමැතිව හෝ අග්‍රවිනිය්වයකාරවරයා විසින් තීරණය කරනු ලැබේය හැකි තීපුද්දල මහාධිකරණ විනිය්වයකාර මුදල්ලක් ඉදිරියේ ජුරි සහාවක් නොමැතිව නඩු පැවරිය යුතුය. අග්‍රවිනිසුරුවරයා විසින් තීරණය කළ හැකිය.</b></p> <p>1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 450 සහ 451 වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනසක්ම් සහිතව, මේ පනත යටතේ සිදු කරන වරදක් සම්බන්ධයෙන්</p>	<p><b>8 වන වගන්තිය</b></p> <p>ප්‍රධාන ප්‍රයුජ්‍යාතියේ 15 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර එමගින් අධිකරණයේ මතය අනුව වාර්තාගත කළ යුතු ව්‍යතිරේකිය අවස්ථාගත කරුණු මත නඩු විහාගය ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යාම කළ දැමීම යුත්ති සහගත වන්නේ නම් මිස, මේ පනත යටතේ වන සැම නඩු විහාගයක්ම දිනපතා පැවැත් විය යුතු බවට ප්‍රකාශ කෙරේ.</p>	<p>නඩු විහාගයට පැමිණීමට පෙර සැකකරුවන් අත්තනොමතික ලෙස රඳවාගෙන සිටින දිරිස වසර ගණනාව සහ නඩු විහාගය පැවැත්වීමට ගතවන දිරිස වසර ගණනාව සම්බන්ධයෙන් ආමන්තුණය කිරීමට මෙම සංශෝධනයෙන් අපොහොසත් වේ.</p> <p>නඩු විහාග ක්‍රියාත්මක සඳහා සීමිත සාර්ථකත්වයක් සහිත වෙනත් නීතිවල සමාන සංශෝධන ගෙන ඇතේ. අධිකරණ පදනම් තුළ පවතින ප්‍රමාදයන් පිළිබඳ උදාහරණ කිහිපයක් සලකා බැලීමේදී විද්‍යමාන වන්නේ නඩු විහාග නීයම්ත වේලාවට අවසන් වනු ඇතැයි විශ්වාසයක් තිබිය නොහැකි බවයි. නඩු විහාග ක්‍රියාත්මක සහ එලදායි ලෙස පැවැත්වීම සඳහා දිනපතා නඩු විහාග සිදු කිරීමේ ක්‍රමවලට අමතරව ප්‍රායෝගික නඩු කළමනාකරණ</p>
<p><b>15(1) වගන්තිය - මේ පනත යටතේ වරදක් සිදු කරන සැම තැනැත්තකුම, ජුරි සහාවක් නොමැතිව, තනිවම විනිය්වයාසනාරුඩ් වන මහාධිකරණයේ විනිය්වයකාරයෙකු ඉදිරියේ වූ අධ්‍යෝත්තාවක් මත මූලික පරීක්ෂයකින් නොරව, හෝ ජුරි සහාවක් නොමැතිව හෝ අග්‍රවිනිය්වයකාරවරයා විසින් තීරණය කරනු ලැබේය හැකි තීපුද්දල මහාධිකරණ විනිය්වයකාර මුදල්ලක් ඉදිරියේ ජුරි සහාවක් නොමැතිව නඩු පැවරිය යුතුය. අග්‍රවිනිසුරුවරයා විසින් තීරණය කළ හැකිය.</b></p> <p>1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 450 සහ 451 වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනසක්ම් සහිතව, මේ පනත යටතේ සිදු කරන වරදක් සම්බන්ධයෙන්</p>	<p><b>8 වන වගන්තිය</b></p> <p>ප්‍රධාන ප්‍රයුජ්‍යාතියේ 15 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර එමගින් අධිකරණයේ මතය අනුව වාර්තාගත කළ යුතු ව්‍යතිරේකිය අවස්ථාගත කරුණු මත නඩු විහාගය ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යාම කළ දැමීම යුත්ති සහගත වන්නේ නම් මිස, මේ පනත යටතේ වන සැම නඩු විහාගයක්ම දිනපතා පැවැත් විය යුතු බවට ප්‍රකාශ කෙරේ.</p>	<p>නඩු විහාගයට පැමිණීමට පෙර සැකකරුවන් අත්තනොමතික ලෙස රඳවාගෙන සිටින දිරිස වසර ගණනාව සහ නඩු විහාගය පැවැත්වීමට ගතවන දිරිස වසර ගණනාව සම්බන්ධයෙන් ආමන්තුණය කිරීමට මෙම සංශෝධනයෙන් අපොහොසත් වේ.</p> <p>නඩු විහාග ක්‍රියාත්මක සඳහා සීමිත සාර්ථකත්වයක් සහිත වෙනත් නීතිවල සමාන සංශෝධන ගෙන ඇතේ. අධිකරණ පදනම් තුළ පවතින ප්‍රමාදයන් පිළිබඳ උදාහරණ කිහිපයක් සලකා බැලීමේදී විද්‍යමාන වන්නේ නඩු විහාග නීයම්ත වේලාවට අවසන් වනු ඇතැයි විශ්වාසයක් තිබිය නොහැකි බවයි. නඩු විහාග ක්‍රියාත්මක සහ එලදායි ලෙස පැවැත්වීම සඳහා දිනපතා නඩු විහාග සිදු කිරීමේ ක්‍රමවලට අමතරව ප්‍රායෝගික නඩු කළමනාකරණ</p>

<p>නීපුද්ගල මහාධිකරණ විනිශ්චයකාර මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු කටයුත්තකට හෝ එවැනි නීපුද්ගල මහාධිකරණ විනිශ්චයකාර මඩුල්ලක් විසින් ලබාදෙනු ලබන තීන්ද්, දැමුවම් සහ වෙනත් මත සම්බන්ධයෙන් අදාළ කරගත යුතු ය.</p>	<p>(2) මේ පනත යටතේ වූ යම් වරදක් හෝ 23 වන වගන්තියේ විධිවිධාන අදාළ වන යම් වරදක් හෝ වෙනුවෙන් යම් තැනැත්තකුට විරැදුද්ව අධිවේදනාව මහාධිකරණය වෙත ලැබුණ විට, නඩු විනාගය අවසන් වන තුරු ඒ තැනැත්තා සිර්පාරදයේ තබන ලෙස අධිකරණය විසින් සැම අවස්ථාවක දී ම ආදා කරනු ලැබේ ය.</p>	<p><b>15අ-(1) වගන්තිය</b> - (1) 15 වන වගන්තියේ (2) වන උප වගන්තියේ හෝ 19(අ) වගන්තියේ හෝ විධිවිධාන යටතේ යම් තැනැත්තකු සිර්පාරදයේ</p>	<p>පද්ධතියකට අනුගත වීම සඳහා මතා කැපවීමක් අවශ්‍ය වේ.<sup>16</sup></p>	<p>15අ වගන්තිය මගින් උද්ගත කර ඇති අපයෝගනයන් සම්බන්ධයෙන් වන ගැටු ආමත්තුණය කිරීමට මෙම සංශෝධනය කිසිදු උත්සාහයක් නොගනී. 15අ වගන්තියට අනුව, පුද්ගලයා අධිකරණ භාරයට පත් කිරීමෙන් පසුව පවා ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙකු කෙරෙහි බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දේ. මෙම විධිවිධානය යටතේ ස්වකිය අහිමතය පරිදි "ජාතික ආරක්ෂාව සඳහා...අවශ්‍යයයි" භෝ අවස්ථානුකූලයයි" ආරක්ෂක ලේකම්වරයා විසින් සලකනු ලබන්නේ නම්, යම් පුද්ගලයෙකු රිමාන්ත් භාරයට පත් කිරීමෙන් පසුව පවා රඳවා තබා ගන්නා ස්ථානය තීරණය කිරීමට ආරක්ෂක ලේකම්වරයාටය. ලේකම්වරයාට ලබා දී ඇති පුළුල් බලතල මගින් පුද්ගලයා "මිනැම අධිකාරියක භාරයේ තබා ගැනීමට, එවැනි ස්ථානයක සහ ඔහු විසින් තීරණය කරනු ලබන කොන්දේසිවලට යටත්ව" නියෝග කිරීමට ඔහුට ඉඩ සලසයි. මෙම තීරණය කිරීම සඳහා කිසිදු තීරණයකයක් මෙම වගන්තිය යටතේ දක්වා නොමැති අතර, නියෝගය "මහා අධිකරණයට සහ බන්ධනාගර කොමිෂන් වෙත දැනුම්</p>
--	--	--	--	--

<sup>16</sup> 'තුස්කවාදය වැළැකවීමේ පනතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිචාර: ප්‍රතිසංස්කරණ කිරීමට අපාහොසන් වීම', ද මෙයින් (2022 ජනවාරි 30) <https://www.themorning.lk/initial-reactions-to-pta-amendment-bill-failure-to-reform/>

සිටින අවස්ථාවක, මේ පනතේ නැතහෙත් වෙනත් යම් නීතියක විධිවිධාන වල කුමක් සඳහන්ව ඇත ද රාජ්‍ය ආරක්ෂක විෂයය හාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය කෙරෙහි සැලකිලිමත්ව, තීරණය කරනු ලබන ස්ථානයක සහ එසේ තීරණය කරනු ලබන කොන්දේසි වලට යටත්ව, ඒ තැනැත්තා යම් බලධාරයකුගේ අත්අඩංගුවහි තබා ගැනීම ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ උදෙසා අවශ්‍යය හෝ අවස්ථානුකුල යයි ඒ ලේකම්වරයා අදහස් කරතහෙත්, ඒ තැනැත්තා සම්බන්ධයෙන් සාධාරණ නැඩු විභාගයක් පැවැත්වෙන බවට වගබලා ගැනීම පිළිස මොධිකරණය විසින් කරනු ලබන විධාන වලට යටත්ව, ඒ තැනැත්තා එසේ අන් අඩංගුවේ තබා ගත යුතු බවට නියමයක් ඒ

දීම” පමණක් අවශ්‍ය වන බැවින් තීරණය අධිකරණ සමාලෝචනයට යටත් නොවේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කරන ලද බන්ධනාගාර අධ්‍යයනයකට අනුව, බූස්ස සහ තුස්ක විමර්ශන කොට්ඨාසයේ හයවන මහල, වැනි විවිධ රුදුවුම් ස්ථානවල තමන් රඳවාගෙන සිටින බව සහ මෙම විධිවිධානය යටතේ ඔවුන් වධහිංසාවට ලක් කරන ලද බව මානව හිමිකම් කොමිෂන් සභාවට දත්තා සිටි සිරකරුවන් ද සිටී.<sup>17</sup>

සියලුම රුදුවියන් සම්බන්ධයෙන් තීර්ණීයන් වූ පොදු ප්‍රවණතාවක් තම්, ඔවුන් විවිධ රුදුවුම් ස්ථානවලට මාරු කර යවා ඇති අතර, ඒ පිළිබඳව ඔවුන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ පැවැත්වලට දැනුම් දී නොමැති බවත්, එමගින් පවුලේ සාමාජිකයන් තැනීන් තැනට ගමන් කිරීමට හේතු වන බවත්ය. එනිසා බොහෝ රුදුවියන්ට පොලිස් අත්අඩංගුවේ සිටින විට ඔවුන්ගේ පවුලේ අය සහ නීති නියෝජිතයන් සමග සම්බන්ධතා අනිමි වනු ඇත. මේ අමතරව, මෙමගින් වධහිංසා පැමිණවීම් සහ බලහත්කාර අතුරුදහන් කිරීම් සඳහා ද අවකාශයක් නිර්මාණය වේ.<sup>18</sup>

<sup>17</sup> ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර අධ්‍යයනය’ දෙසැම්බර 2020, යොමුව, <https://www.hrcsl.lk/wp-content/uploads/2020/01/Prison-Report-Final-2.pdf>, 2021 ඔක්තෝබර 25 වන දින ප්‍රවේශ විය.

<sup>18</sup> ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර අධ්‍යයනය’ දෙසැම්බර 2020, යොමුව, <https://www.hrcsl.lk/wp-content/uploads/2020/01/Prison-Report-Final-2.pdf>, 2021 ඔක්තෝබර 25 වන දින ප්‍රවේශ විය.

<p>ලේකම්වරයා විසින් කරනු ලැබේය හැකිය.</p> <p>(2) (1) වන උප වගන්තිය යටතේ කරනු ලබන යම් නියමයක් මඟාධිකරණය වෙත සහ බන්ධනාගාර කොම්සාරස්වරයා වෙත දන්වනු ලැබේය යුතු අතර, ඒ නියමයෙහි දැක්වෙන බලධාරයාගේ අන් අඩංගුවට ඒ තැනැත්තා පන් කිරීම ඒ කොම්සාරස්වරයාගේ කාර්යය විය යුතු ය. තවද, ඒ තැනැත්තා අන් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ආදා පනතේ විධිවිධාන අදාළ වීම අවසන් විය යුතුය.</p>		<p>යම් තැනැත්තකුව අත්අඩංගුවට ගෙන මාස දෙළඟක් ඇතුළත නඩු විභාගය ආරම්භ වූ තත්ත්වයක දී ව්‍යවද මඟාධිකරණයට ඇප ලබාදීමට අදාළ පැහැදිලි විධිවිධානයක් ද යෝජිත සංශේෂධනයෙන් ඉදිරිපත්ව නොමැත.</p>
<p>සංසන්දහානමක නොමැත</p> <p>විධිවිධානයක් නොමැත</p>	<p>10 වන වගන්තිය</p> <p>රිමාන්ඩ් හාරයේ හෝ රැඳුම් හාරයේ සිටින තැනැත්තන්ට ඇප ලබා දීම හැකි කරවන අන්දමට 15(ආ) යනුවෙන් නව වගන්තියක් ඇතුළත්කර බලාත්මක කිරීම.</p> <p>මෙම පනතේ විධිවිදාන වලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනත යටතේ රිමාන්ඩ් හාරයේ හෝ රැඳුම් හාරයේ තබා ඇති තැනැත්තකු අන් අඩංගුවට ගනු ලබන දින සිට මාස දෙළඟක් ඉකුත් වීමෙන් පසුවත් එම තැනැත්තාට එරෙහිව වන නඩු විභාගය ආරම්භ කර නොමැති නම්, සැකකරු හෝ ඔහු වෙනුවෙන් නීතියුවරයකු විසින් තත්කාර්යය සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීමකින් පසු</p>	<p>මෙම යෝජිත වගන්තියේ සංශ්ලේෂණය එම වගන්තියේම විධිවිධානය මගින්ම අවතක්සේරුවට ලක් කරනු ලබන්නේ නඩු විභාගය අවසන් වන තෙක් පුද්ගලයා රිමාන්ඩ් හාරයේ තබා ගැනීමට මඟාධිකරණයෙන් නීයෝගයක් ලබා ගැනීමට රජයට බලය ඇති බව දැක්වීමෙනි. එම වගන්තියේම තවත් විධිවිධානයක දැක්වෙන්නේ අධිවේදනා පත්‍රයක් හාරදී මාස 12ක් ගන වූ පසු නඩු විභාගය ආරම්භ නොකළහාන් ඇප ඉල්ලා සිටිය හැකි බවයි.</p>

<p>අභියාචනාධිකරණය විසින් ඒ තැනැත්තා ඇප මත නිදහස් කරනු ලැබිය හැකිය:</p>	<p>එසේ ව්‍යව ද, මේ වගන්තියේ කළින් වූ විධිවිධාන මගින් 15 වන වගන්තියේ (2) වන උප වගන්තිය යටතේ මහාධිකරණය විසින්, නඩු විභාගය අවසන් කරනු ලබන යම් තැනැත්තකු රිමාන්ත් හාරයේ තැබීමට ආයාචක් නිකුත් කරනු ලැබේමෙන් වැළැක්වීමක් සිදු නොවිය යුතු ය:</p>	<p>එසේ ව්‍යව ද, තවදුරටත්, අධිවේදනා ඉදිරිපත් කොට මහාධිකරණයේ ගොනු කරනු ලැබ ඇත්තේ යම් වූදිතයකට එරෝහිව ද, එම වූදිතයාට එරෝහිව නඩු විභාගයක් ඒ ගොනු කිරීමේ දින සිට මාස දෙළඟක් ඉකුත් වීමෙන් පසුවත් ආරම්භ කර නොමැති අවස්ථාවක දී, මහාධිකරණය විසින්, වූදිතය විසින් හෝ ඔහු වෙනුවෙන් නීතියුවරයකු විසින් තත්කාර්යය සඳහා කරන ලද ඉල්ලීමකින් පසුව ඒ තැනැත්තා ඇප මත නිදහස් කිරීමට සලකා බලනු ලැබිය හැකි ය.</p>	<p>මෙය අතිශයින්ම අකාර්යක්ෂම වගන්තියක් බවට පත් වන්නේ මන්ද යන්, අදාළ සැකකරුට ඇප ඉල්ලීමක් කළ නොහැකි බව සහතික කිරීම සඳහා රජය විසින් කළ යුතුව ඇත්තේ නඩු විභාගය ආරම්භ කිරීම පමණි, එනම් ලබා දී ඇති මාස 12 තුළ අවම වශයෙන් එක් දිනක්වත් නඩු විභාගය පැවැත්වීමයි. මෙම ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වන අතර පුද්ගලයන් දිර්ස කාලයක් රිමාන්ත් හාරයේ තබා ගැනීමට අවශ්‍ය සියලු හැකියාවන් රජයට සපයයි.<sup>19</sup></p>	<p>නඩු විභාගය අවසන් වන තුරු වින්තිකරු රිමාන්ත් හාරයේ තැබීමට මහාධිකරණයට ඇති බලය මෙම වගන්තිය විශේෂයෙන් රදවා ගනී. ඇප ලබාදීමට නීතිපතිවරයා කැමැත්ත පළ කළද, අධිවේදනා පත්‍රය මහාධිකරණයට ලැබුණු පසු, 15(2) වගන්තියේ දැඩි අනුකූලතාවත් සමගම අදාළ නඩු විභාගය අවසන් වනතුරු වින්තිකරු රිමාන්ත් හාරයේ තැබීමට විනිශ්චිතවරයාට අනිවාර්ය වේ. තුළේතවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගෙන සිටින නීතියු හෙඳුස් හිස්බුල්ලා මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රාන්තලම මහාධිකරණය විසින්</p>
--	---	---	--	--

<sup>19</sup> 'තුස්කවාදය වැළැක්වීමේ පනතට අදාළ සංගේධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිචාර: ප්‍රතිසංස්කරණ කිරීමට අපාහැසන් වීම', ද මෙයින් (2022 ජනවාරි 30) <https://www.themorning.lk/initial-reactions-to-pta-amendment-bill-failure-to-reform/>

		<p>ප්‍රතික්ෂේප කිරීමක් සමග මෙයි තත්ත්වය ඉතා මැතකදී ද පිළිබඳ විය. එම තත්ත්වය මෙයි සංශෝධන පනත් කෙටුම්පත යටතේ ද අප්‍රක්ෂිත පරිදි වෙනස් වී නොමැත.<sup>20</sup></p>
<p><b>19 වගන්තිය - වෙනත් යම් ලිඛිත තීතියක විධිවාන වල කුමක් සඳහන් මූල ද -</b></p> <p>(අ) මේ පනත යටතේ තු යම් වරදක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ සැම තැනැත්තකම ඔහු වරදකරු කරනු ලැබේමට හෝ ඔහු වෙත පනවනු ලැබූ දඩුවමට එරෙහිව ඔහු විසින් අනියාවන පෙන්සමක් ඉදිරිපත් කර ඇති ද, අනියාවනය තීන්දු කරනු ලබන තෙක්, සිරසාරයේ තබා ගත යුතු ය:</p> <p>(ආ) 14 වන වගන්තියේ (4) වන උප වගන්තියේ විධිවාන යටතේ කරනු ලැබූ යම් ආදාවකට එරෙහිව යම් අනියාවනයක් කර ඇත ද, ඒ ආදාව එවැනි අනියාවනයක් තීන්දු කරනු ලබන තෙක්, නොකටවා බල පැවැත්විය යුතු ය:</p> <p>එසේ මූල ද, අජාමාන්‍ය අවස්ථා වල දී අනියාවනාධිකරණය සුදුසු යයි සලකන ගොන්දේසි වලට යටත්ව, (අ) ජේදයේ සඳහන් යම්කිනි තැනැත්තකු අනියාවනාධිකරණය විසින් ඇප පිට නිදහස් කරනු ලැබේම හෝ (ආ) ජේදයේ සඳහන් යම් ආදාවක් වෙනස් කරනු</p>	<p><b>11 වන වගන්තිය</b></p> <p>14 වැනි වගන්තිය අවලංගු කිරීමේ ප්‍රතිඵ්‍යෘතියක් ලෙස ප්‍රධාන පනතේ 19(ආ) වගන්තිය අවලංගු වේ.</p>	

<sup>20</sup> විටිටර බලන්න <https://twitter.com/GehanDG/status/1487326642963890187>

ලැබීම හෝ අන්තිවෙනු ලැබීම කළ හැකි ය.		
<p><b>26 වගන්තිය</b> - මේ පනත යටතේ කරන ලද යම් නියමයක් හෝ දෙන ලද විධානයක් හෝ ප්‍රකාර නැතහෙත් එවැනි යම් නියමයක් හෝ විධානයක් අනුව කරන ලදැයි සැලකෙන්නා වූ ද සඳහාවයෙන් කරන ලද නැතහෙත් සඳහාවයෙන් කරන ලදැයි සම්බන්ධයෙන් යම් තියාවක් හෝ දෙයක් සම්බන්ධයෙන් යම් නිලධරයන්ට ලබා දී ඇති ආරක්ෂණයක් පැවතිය ද, මේ පනත යටතේ කරන ලද යම් නියමයක් හෝ දෙන ලද යම් විධානයක් සම්බන්ධයෙන් ආශ්චිතම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව හෝ 140 වන ව්‍යවස්ථාව යටතේ ප්‍රශ්න කිරීමේ හැකියාව ලබා දී ඇත.</p>	<p><b>12 වන වගන්තිය</b></p> <p>ප්‍රධාන ප්‍රයුජ්‌තියේ 26 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර එමගින් සඳහාවයෙන් කරන ලද හෝ සඳහාවයෙන් කරන ලදැයි උද්ධේශීත යම් තියාවක් හෝ දෙයක් සම්බන්ධයෙන් යම් නිලධරයන්ට ලබා දී ඇති ආරක්ෂණයක් පැවතිය ද, මේ පනත යටතේ කරන ලද යම් නියමයක් හෝ දෙන ලද යම් විධානයක් සම්බන්ධයෙන් ආශ්චිතම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව හෝ 140 වන ව්‍යවස්ථාව යටතේ ප්‍රශ්න කිරීමේ හැකියාව ලබා දී ඇත.</p>	<p>තුෂ්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරිපාලනමය ක්‍රියාමාර්ග පිළිබඳ අධිකරණ සමාලෝචනය ඇති කිරීමට අමතරව, පනත ක්‍රියාත්මක කිරීමේ පාර්ලිමේන්තු අධික්ෂණයක් නොමැතිකම ද අනුප්‍රාප්තික රජයන් විසින් එය අපයෝගනයට ලක් කිරීමට හේතුවක් ලෙස ඉස්මතු කර ඇත.</p>
<p><b>31 වගන්තිය - අර්ථතිරුපණය</b></p>	<p><b>13 වන වගන්තිය</b></p> <p>ප්‍රධාන ප්‍රයුජ්‌තියේ 31 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර එමගින් “ප්‍රවෘත්ති පත්‍රය” සහ “මුද්‍රණාලය” යන යෙදුම් ඉවත් කර ඇති සේම “වධීම” යන්නට නව තිරුවවනයක් ලබා දී තිබේ.</p> <p>“වධීම” යන්නට, 1994 අංක 22 දරන වධීමට සහ අනිකුත් ක්‍රම, අමානුෂීක හෝ නින්දීත සැලකීමකට හෝ දැකුවම් වලට එරෙහිව වූ සම්මුතිය පනත යටතේ ඒ යෙදුමට දෙන ලද අර්ථයම තිබේ යුතු ය.</p>	

## II කොටස - ඉතිහාසය, විවේචන සහ ගැටුකාරී ක්ෂේත්‍ර

වර්ෂ 1979 දී කාවකාලික නීති සම්පාදනයක් ලෙස පනවන ලද තුස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතියේ ස්ථීර අංගයක් බවට පත් කිරීම සඳහා පසුව එලෙසම රඳවා ගන්නා ලදී.<sup>21</sup> එහි බොහෝ විධිවිධාන අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක් තුළ අවශ්‍ය අවම පුද්ගල ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරීමට හේතුවන බවට පුළුල් ලෙස විවේචනයට ලක්ව ඇති අතර ‘තුස්තවාදය වැළැක්වීමේ පනත, විශේෂයෙන්ම, සුළු ජාතින් සහ විසම්මුතිය යටපත් කිරීමට පුළුල් වහයෙන් වධහිංසා පැමිණවීම සහ අත්තනොම්තික ලෙස රඳවා තබා ගැනීම ඇතුළු දරුණුතම මානව හිමිකම් උල්ලංසනය කිරීම සිදු කිරීමට යොදා ගෙන ඇති බව නිරීක්ෂණය වී ඇත’.<sup>22</sup> වර්ෂ 2019 පාස්කු ඉරිදා ප්‍රභාරයෙන් පසු තුස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය වැඩි වී ඇති අතර තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සිදු කර ඇති බොහෝ අවස්ථා සම්බන්ධයෙන් සිවිල් සමාජය සහ අනෙකුත් පුද්ගලයන් විසින් නිරන්තරයෙන් මතු කරන ගැටළු සහ අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍රයන් බොහෝමයක් පෙන්වුම් කරනු ලබයි.

තුස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන කිහිපයක් ශ්‍රී ලංකා ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ විධිවිධානවලට නොගැලපෙන බව ශ්‍රී ලංකා ග්‍රෑෂ්ඩාධිකරණය පෙන්වා දී ඇත. ඩීරණ එදිරිව නීතිපති (2000) 1 SriLR 387 නඩුවේදී විනිශ්චරු මාර්ක් ප්‍රනාන්ද විසින් නිරීක්ෂණය කරන ලද්දේ,

“තුස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත මෙම අධිකරණයට යොමු කළ විට, එහි 15 (7) වැනි ව්‍යවස්ථාවෙන් අවසර දී ඇති පරිදි (ජාතික ආරක්ෂාව යනාදී අවශ්‍යතා සඳහා), ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 12 (1), 13 (1) සහ 13 (2) ව්‍යවස්ථාවන්ට සාධාරණ සීමා කිරීම එම විධිවිධානවලින් සිදු වේද යන්න තීරණය කිරීමට අධිකරණයට සිදු නොවේ. මක්නිසාද යත්, පනත් කෙටුම්පත තුනෙන් දෙකක වැඩි ජන්දයෙන් සම්මත කිරීමට තීරණය කර ඇති බව අධිකරණයට දැනුම දී ඇත (SC SD අංක 7/79, 17.7.79). තුස්තවාදය වැළැක්වීමේ පනත තුනෙන් දෙකක බහුතරයකින් බලාත්මක වූ අතර, ඒ අනුව, ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාව අනුව, ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සමඟ නොගැලීම් රාකියක් තීබෙදින්, තුස්තවාදය වැළැක්වීමේ පනත නීතිය බවට පත් විය. (පිටු 394-395 හිදී, අවධාරණය කර ඇත”)

<sup>21</sup> ඇමෙනස්ටී ඉන්ටර්නැඡනල්, ‘මානව හිමිකම් පරුදුවරට තබා තුස්තවාදයට එරෙහිව කටයුතු කිරීම: ශ්‍රී ලංකාවේ ප්‍රති තුස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇති ගැටු’, 2019 ජනවාරි, යොමුව. <https://www.amnesty.org/en/documents/asa37/9770/2019/en/>, accessed October 25 2021.

<sup>22</sup> තුස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිළිබඳ සිටපු එක්සත් ජාතින්ගේ විශේෂවාකරු බෙන් එමර්සන්.

පනාන්දු විනිසුරුවරයා විසින් සඳහන් කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සමානාත්මකාවයට ඇති අයිතිය (12 (1)) සහ අත්තනොමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දූෂිත්වම් කිරීමෙන් නිදහස ඇතුළු ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඉතා වැදගත් මූලික අයිතිවාසිකම් කිහිපයකි (වගන්ති 13 (1) සහ ( 2)).

තවද, මරීදාස් එදිරිව රජය (1995) 1 SriLR 96 නඩුකරයෙහි දී, තුස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වැනි වගන්තිය වූ කළේ සාක්ෂි ආදාළනතේ පාපොච්චාරණයන් සම්බන්ධයෙන් අදාළ වන විධිවිධානවලට ව්‍යතිරේකයක් බව ප්‍රකාශ විය.

“එබැවින් උගත් ජනාධිපති නීතියුවරයා පෙන්වා දුන් පරිදි එවැනි පාපොච්චාරණයක් සටහන් කර ගැනීමේදී යම් ආරක්ෂාවක් පිළිපැදිම වඩාත් අවශ්‍ය විය. අවාසනාවකට, තුස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ එවැනි විධිවිධාන නොමැත. උගත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද පරිදි එම පනතේ 16 වැනි වගන්තිය යටතේ පාපොච්චාරණයක් පටිගත කිරීම පවා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනතේ 109 සහ 110 වගන්ති ආශ්‍යයෙන් සිදු කළ යුතුය. එබැවින් තුස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 16 වැනි වගන්තිය යටතේ සටහන් කර ඇති පාපොච්චාරණයක ස්වේච්ඡා භාවය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන ලෙස අධිකරණයක් ඉල්ලා සිටින විට අපරාධ නඩු විභාගයේදී වූදිත පුද්ගලයා සම්බන්ධයෙන් පරම සාධාරණය සහතික කිරීම සඳහා සාක්ෂි පරීක්ෂා කර ඇගැමෙට ලක් කිරීම අතිශයින් වැදගත් වේ.”

තුස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන මගින් අවසර දී ඇති සහ දිරිමත් කරනු ලබන විවිධ අපයෝජනයන් සහ මානව හිමිකම් උල්ලංසනයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු පවතින ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කෙන්දුය විසින් අඛණ්ඩ ඉස්මතු කර ඇත.<sup>23</sup>

ජාත්‍යන්තර වගයෙන් පවතින යහපත් භාවිතයන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති බැඳීම මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුකුම ව්‍යවස්ථාවට අනුකූලව තුස්තවාදය වැළැක්වීමේ පනත පරිවිච්චන් කිරීම සහ ඒ වෙනුවට

<sup>23</sup> විකල්ප ප්‍රතිපත්ති කෙන්දුය විසින් කෙටි ඉදිරිපත් කිරීම (යාවත්කාලීන කිරීම), 2020 පෙබරවාරි, [https://tbinternet.ohchr.org/Treaties/CCPR/Shared%20Documents/LKA/INT\\_CCPR\\_ICO\\_LKA\\_41638\\_E.pdf](https://tbinternet.ohchr.org/Treaties/CCPR/Shared%20Documents/LKA/INT_CCPR_ICO_LKA_41638_E.pdf); ලැයිස්තු ගත කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කෙන්දුය විසින් කරන ලද ඉදිරිපත් කිරීම; [https://tbinternet.ohchr.org/Treaties/CCPR/Shared%20Documents/LKA/INT\\_CCPR\\_CSS\\_LKA\\_18292\\_E.pdf](https://tbinternet.ohchr.org/Treaties/CCPR/Shared%20Documents/LKA/INT_CCPR_CSS_LKA_18292_E.pdf)

ප්‍රති-තුස්ත විරෝධී නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් නිරතරුවම ස්වකිය ස්ථාවරය වශයෙන් පවත්වාගෙන ගොස් ඇත. තුස්තවාදය වැළැක්වීමේ පනත මගින් විධායකයට ලබා දී ඇති පුළුල් බලතල හඳුසි අවස්ථා බලතලවල ස්වභාවයෙහි ඇති නමුත්, එම බලතල ක්‍රියාත්මක කිරීම ස්වාධීන වන අතර ඒවා නිවේදනය කිරීම සහ වරින් වර පාර්ලිමේන්තු අනුමැතිය වැනි හඳුසි බලතල වලට අදාළ සම්ප්‍රදායික සීමිත අධික්ෂණ රාමුවට පවා යටත් නොවේ. තවද, තුස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික පියවරක් ලෙස 1979 දී බලාත්මක කරන ලද අතර දකු තුනක් තිස්සේ තුස්තවාදය වැළැක්වීමේ පනත නිල වශයෙන් සාධාරණීකරණය කළ තුස්තවාදී තර්ජනය දැන් තුරන් වී ඇත.<sup>24</sup>

අවස්ථා කිහිපයකදී, තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි මගින් තවදුරටත් අපයෝගන තත්ත්වයන් ඇති කළ හැකි තත්ත්වයන් හි දී විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් ශ්‍රී ලංකා ග්‍රෑෂ්‍යාධිකරණය හමුවේ අනියෝගයට ලක් කර ඇති අවස්ථා ගණනාවක් ඇත.<sup>25</sup> ඉතා මැතක දී, තුස්තවාදය වැළැක්වීම (දැඩි අන්තරාම් ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ) 2021 අංක 01 දරන රෙගුලාසි මගින් කිසිදු නිසි අධිකරණයක් ඉදිරියේ නීත්‍යානුකූල නඩු කටයුතු සිදු කිරීමකින් තොරව පුද්ගලයන් වසර දෙකක් දක්වා පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමට ඉඩ සැලසීම විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් අනියෝගයට ලක් කරන ලදී.<sup>26</sup>

විකල්ප ප්‍රතිපත්ති කේත්දය විසින් මිට පෙර ඉස්මතු කරන ලද අවධානය යොමු කළ යුතු ගැටුලුකාරී තත්ත්වයන් සහ නව නීති සම්පාදනයේ අවශ්‍යතාවය යළින් අවධාරණය කරන අතරම, තුස්තවාදය වැළැක්වීමේ පනතේ හාවිතය වහා තාවකාලිකව අන්තිවුවන ලෙසට විකල්ප ප්‍රතිපත්ති කේත්දය ඉල්ලා සිටී.

<sup>24</sup> තුස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය, විකල්ප ප්‍රතිපත්ති කේත්දය (2013 මැයි 9), ) <https://www.cpalanka.org/the-need-to-repeal-and-replace-the-prevention-of-terrorism-act-ptt/>

<sup>25</sup> තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නව රෙගුලාසි පිළිබඳ ප්‍රතිපත්ති විකල්ප ප්‍රකාශය, ප්‍රතිපත්ති කේත්දය විකල්ප, (2011 සැප්තැම්බර 23), <https://www.cpalanka.org/cpa-statement-on-the-new-regulations-under-the-prevention-of-terrorism-act>; තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද මැත කාලීන රෙගුලාසි සම්බන්ධයේ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර, විකල්ප ප්‍රතිපත්ති කේත්දය (2021 මෑයු 18), <https://www.cpalanka.org/concerns-relating-to-the-recent-regulations-issued-under-the-prevention-of-terrorism-act/>; විකල්ප ප්‍රතිපත්ති කේත්දය එදිනිව නීතිපත (SC (FRA) 91/2021) <https://www.cpalanka.org/centre-for-policy-alternatives-v-attorney-general-sc-fra-91-2021/>

<sup>26</sup> මැතකදී විකල්ප ප්‍රතිපත්ති කේත්දය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්ෂසේත් සරවනමුත්තු ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් ගොනු කරන ලද මුලික අධික්වාසිකම් පෙන්සම් තුනක් ග්‍රෑෂ්‍යාධිකරණය විසින් සලකා බැඳීමෙන් පසු ඉහත රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අන්තිවුවම්න් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.